

අයි.එි.ඩී.ඩී ගුණදාස¹
ප්‍රේමා පෙරේමුණිකෝ²



සංක්ෂේපය

එක් හැඟෙලිය ප්‍රදේශයක් තුළ එකට වෙසෙන ජන සමුහයක් ප්‍රජාවක් ලෙස සරලව හැඳින්විය හැකිය. රටක සංවර්ධන ප්‍රයත්තය සාර්ථක වීම උදෙසා ප්‍රජා සංවර්ධනය වැදගත් වේ. ඒ අතර ග්‍රාමීය අංශය ප්‍රධාන වේ. ප්‍රජා සංවර්ධනයේ මූලික පදනම වන්නේ ජනතාවගේ ආක්ලේප සංවර්ධනයයි. ශ්‍රී ලංකාවේ මෙයි ප්‍රජා මූලික සංවර්ධන ප්‍රයත්තයන්හාට පාදක කරගනු ලැබූ ප්‍රධාන ප්‍රවේශයක් ලෙසට සහභාගිත්ව සංවර්ධනය හැඳින්විය හැකිය. මෙම ප්‍රවේශය තුනත සංවර්ධන ප්‍රයත්තයන්හි බහුලව යොදා ගැනෙන්නාති. සහභාගිත්ව සංවර්ධනය ක්‍රියාවලියේ සාර්ථකතාවය රඳා පවතින්නේ ප්‍රජාව මෙහෙයුන්නා නොහැර් විපර්යකාරකයාගේ දැනුම් මතය. ඒ අනුව කුඩා කණ්ඩායුම් වශයෙන් ග්‍රාමීය ප්‍රජාව කාණ්ඩකර සියලු ගැටුපු ඔවුනෙවුන් අතරින් ම ලබාගෙන ඔවුන් විසින් ම ඉදිරිපත් කරන විසඳුම් සඳහා ව්‍යාපෘති සකස් කිරීම මෙහි දී සිදුවන සරල ක්‍රමවේදයයි. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ග්‍රාමීය වශයෙන් නොයෙක් ප්‍රජා සංවර්ධන ප්‍රයත්තයන් ක්‍රියාත්මක වුවද තවමත් ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය පසුගාලී මෙවුමක පැවතීම පිළිබඳව සෞයා බැලීමයි. මේ සඳහා ප්‍රාථමික හා ද්විතීයික දත්ත පදනම් කරගත් අතර අධ්‍යයන ප්‍රදේශය වශයෙන් කළියාපිටිය/බහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 1122 - අනුක්කනේ ග්‍රාම නිලධාරී වසම තුළ ඇති ගම්මාන හතරකට අයත් ප්‍රජා සංවිධාන සාමාජික පවුල් පතනහක පමණ නියදියක් තෝරාගෙන තිබේ.

අධ්‍යයනයේ ප්‍රතිඵල විශ්ලේෂණයේ දී අනාවරණය වූයේ ප්‍රතිචාරීන් ගෙන් 38% ක පමණ ප්‍රමාණයක් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය සම්බන්ධ කුඩා කණ්ඩායුම් ක්‍රමවේදය පිළිබඳ පරිපූරණ දැනුමක් ලබා නොමැතිවෙයි. එමෙන්ම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව කිසිම අවබෝධයක් තමන්සතුව නොමැතිවෙයි. 90% ක ප්‍රමාණයක් ප්‍රකාශකර තිබේ. මෙශෙස ප්‍රජා සංවර්ධන කාර්යයේ එලදායීත්වය උදෙසා සහභාගිත්ව ක්‍රමවේදයේ අවශ්‍යතාව පිළිබඳ කේතුයේ නිලධාරීන් විසින් ප්‍රතිචාරීන්ට යම් දැනුවත් හාටයක් ලබාදී තිබේ ද යන්න විමසා බැලීමේ දී සිය අදහස ලෙස ප්‍රතිචාරීන්ගෙන් 76%ක ප්‍රමාණයක් ප්‍රකාශ කරනිබෙන්නේ නිලධාරීන් විසින් තමන්ව ඒ පිළිබඳ දැනුවත් කර නොමැති බවයි. තවද සම්මුඛ සාකච්ඡා හරහා අනාවරණය වූයේ සිය ප්‍රජා සංවිධානයන්හි කුඩා කණ්ඩායුම්වල මේ වන විට යම් යම් මතභේදාත්මක තත්ත්වයන් ඇතිවෙමින් පවතින බවයි. මේ අදිමය වූ ප්‍රධාන කාරණා කිපයක් ප්‍රතිඵල විශ්ලේෂණයේ දී පැහැදිලි විය. අධ්‍යයනයේ නිශේෂ වශයෙන් ග්‍රාමීය අංශයේ පසුගාලීත්වයට, සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් තුළ ඇති නොදැනුවත් හාටය හේතු වී ඇතිව පැහැදිලි විය. එම නිසා ප්‍රතිඵල විශ්ලේෂණයේ අනාවරණය කරගනු ලබා කාරණාවන් දෙස මූලික අවදානය යොමු කිරීමේදී පෙනී යන්නේ මෙම තත්ත්වය අවම කරමින් ග්‍රාමීය ප්‍රජා සංවර්ධනයේ ස්ථාවරත්වය උදෙසා ප්‍රජා අධ්‍යාපනය ඉතා වැදගත් කොට සලකමින් මේට පිළියමක් ලෙස යොදාගත හැකි බවයි. ඉලක්කගත කණ්ඩායුම් වෙත ඒ සම්බන්ධ දැනුම ලබාදීමට ප්‍රමුණ ඔවුන් මෙහෙය වන්නාව ග්‍රාම සංවර්ධන නිලධාරීන් සියලු දෙනාට ම ස්ථාවර ක්‍රමවේදයක් යටතේ එම සංක්ලේපය පිළිබඳ දැනුමක් සහ ප්‍රජාත්වක් ලබාදීම ප්‍රජා සංවර්ධනය එලදායී එකක් කිරීමට හේතු වන බව පැහැදිලි විය.

මූල්‍ය පද :- ප්‍රජා සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය, සහභාගිත්ව සංවර්ධනය, විපර්යකාරකයා, කුඩා කණ්ඩායුම්

1 ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලෙනීය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව; deshanidcg91@gmail.com

2 ජෙෂ්ඨ මහාචාරිය, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලෙනීය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව;